

පලතුරු සහ එළවුල ගොවීන් අතර හොඳ කෘෂිකාර්මික හාවිතයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය ශ්‍රී ලංකාව, කැගලේල දිස්ත්‍රික්කයේ අධ්‍යයනයක්

ඒ. ඩී. අබේගුණසේකර<sup>1\*</sup> එස්.එච්.පී. මල්කාන්ති<sup>1</sup> ඒ.එස්.එම්. රෝහාන්<sup>2</sup>

<sup>1</sup>කෘෂි ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම විද්‍යා පියාය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

<sup>2</sup>කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය, ශ්‍රී ලංකාව

විද්‍යුත් තැපෑල: [anupamaabeygoonasekara@gmail.com](mailto:anupamaabeygoonasekara@gmail.com)

පරිවර්තනය: ඒ. ඩී. අබේගුණසේකර

## හැඳින්වීම (Introduction)

සෞඛ්‍ය සහ වෙළඳාම යන දෙඅංශයෙන්ම එහි අදාළත්වය හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව මැත වසරවලදී වඩාත් වැදගත් වී ඇත. පරිසරය සුරක්ෂිත සහ සේවක යහපැවැත්ම සහතික කිරීම සඳහා ආරක්ෂිත ආහාර සඳහා පාරිභෝගික උනන්දුව මැත වසරවලදී වැඩි වී තිබේ. ආහාර දාමයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඕනෑම සේවානයක උපද්‍රව ඇතිවිය හැක. එහි ප්‍රතිඵලයක් වගයෙන්, සුරක්ෂිත ආහාර සැපයුමක් සහතික කිරීම සඳහා ගොවීපළ නිෂ්පාදනයේදී සහ පසු නිෂ්පාදන ක්‍රියාවලින්හිදී හොඳ කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හාවිතා කිරීම අවශ්‍ය වේ. 2015 වසරේ සිට ශ්‍රී ලංකා රජය විසින් SL-GAP සහතික කිරීමේ ක්‍රමය ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ සැලසුමක් ලෙස ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත්, GAP වැඩිසටහනට ගොවීන් අනුගත වීමේ මත්දගාලී ප්‍රගතියක් දක්නට ලැබේ. එසේම, වැඩිසටහන සඳහා ගොවීන් නැවත සහතික කිරීමේ දුර්වල ප්‍රවණතාවක්. මේ අනුව, කැගලේල දිස්ත්‍රික්කයේ SL-GAP වැඩිසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලපාන සාධක මොනවාද, හඳුනාගත් යහපත් කෘෂිකාර්මික හාවිතයන් පිළිබඳ දැනුවත් කිරීමේ මට්ටම, පවතින ව්‍යාප්ති වැඩිසටහන් පිළිබඳ තාජ්‍යිය සහ SL-GAP සහතික ලත් පලතුරු සහ එළවුල මූහුණ දෙන බාධාවන් අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ විය.

## පර්යේෂණ ක්‍රමවේදය (Research Methodology)

පලතුරු සහ එළවුල වග කරන්නන් මෙම දිස්ත්‍රික්කයේ, GAP හාවිතා කරන ලද සහ හාවිතා නොකළ පලතුරු සහ එළවුල ගොවීන් 100ක් සම්මුඛ සාකච්ඡා කරන ලදී. 2022 මාර්තු සිට අප්‍රේල් දක්වා පූර්ව පරීක්ෂා කරන ලද ප්‍රශ්නවලියක් සහ ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා හාවිතයෙන් දත්ත රස් කරන ලදී. විස්තරාත්මක සංඛ්‍යාලේඛන, Mann-Whitney U පරීක්ෂණය සහ Binary Logistic Regression හාවිතයෙන් දත්ත විශ්ලේෂණය සිදු කරන ලදී.

## ප්‍රතිඵිලී සහ සාකච්ඡාව (Results and Discussion)

මෙම අධ්‍යාපනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ ව්‍යාපේක් තිලධාරීන් සමග සම්බන්ධතා, වසර ගණනාවක ගොවිතැන්, රුපයේ අරමුදල්, හොඳ කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ ප්‍රහුණුව සහ අන්තර්ජාල ප්‍රවේශය අනුවර්තනය වීමට සැලකිය යුතු සාධක වන බවයි. GAP හාවිතා කරන ගොවීන් අච්චි කළමනාකරණය, වාරිමාර්ග ක්‍රියාකාරකම්, පොහොර යෙදීම, ගබඩා කිරීම සහ පළිබෝධ සහ රේග පාලනය පිළිබඳව සම්පූර්ණයෙන් දැනුවත් විය. නමුත් අස්වැන්ත නෙලීම සහ පසු අස්වනු කළමනාකරණය, කමිකරුවන්ගේ සොයාප්‍රය සහ සුබසාධනය සහ සොයා ගැනීමේ හැකියාව පිළිබඳව මුළුන් තරමක් දුරට දැනුවත්ව සිටියන. තවද, මුළුන් වාර්තා තබා ගැනීම ගැන දැන සිටියේ නැත. මේ අතර, හාවිතා තොකළ ගොවීන් විවිධ ප්‍රතිඵිතවල ඉහත සඳහන් GAP හාවිතයන් ගැන දැන සිටියේ නැත. එසේ තිබියදීන්, දේශීය වෙළඳපොලේ වාරික මිලක් තොමැතිකම, නිසි අලෙවිකරණ මාරුග තොමැතිකම, නිෂ්පාදනයේ අධික පිරිවැය සහ හඳුගත් ගොවීන් අතර පොහොර තොමැතිකම, හොඳ කෘෂිකාර්මික හාවිතයන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා SL-GAP සහතිකය ලත් පළතුරු සහ එළවුල ගොවීන් මුහුණ දෙන ප්‍රධාන බාධක විය. තවද, ගොවිපළ වාරිතා, ක්ෂේත්‍ර දින සහ පත්‍රිකා සහ සාරා වල තාප්තිමත් මට්ටම GAP හාවිතා කරන්නන් සහ GAP තොවන අනුවර්තකයන් අතර සැලකිය යුතු වෙනසක් ඇත.

## නිගමන සහ තිරයේ (Conclusion and Recommendations)

ක්ෂේත්‍ර දින, පත්‍රිකා සහ සාරා ආකාරයේ දිගු කිරීමේ වැඩසටහන් GAP-දත්තයන් සඳහා හාවිතා කරන ලද ගොවීන් හාවිතා තොකළ තොගත්තා අයට වඩා තාප්තිමත් විය. සොයාගැනීම්වලට අනුව, වැඩි දැනුවත් කිරීමේ වැඩසටහන්, වාරික මිල ගණන් ලබා දීම සහ අලෙවිකරණ මාරුග ඇතුළත්ව GAP ප්‍රහුණුව පැවැත්වීම කෙරෙහි රුපය අවධානය යොමු කළ යුතු බව නිරදේශ කළ හැකිය. විශේෂයෙන්ම ආරම්භයේදී GAP ගොවීන්ට ද්‍රව්‍යමය ආධාර සැපයීමට රාජ්‍ය සහ රාජ්‍ය අංශයේ බලධාරීන් වැඩි වශයෙන් සම්බන්ධ වී දිරිමත් කළ යුතුය. එවිට වැඩි GAP ගොවීන් අපනයන ගුණාත්මක නිෂ්පාදන සැපයීමේ නිරත විය හැක. දේශීය වෙළඳපොලේ වැඩිවන ඉල්ලුම හේතුවෙන් GAP නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දෙන GAP සහතිකයේ දායාරුව වැඩි කිරීම සඳහා පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රවාරණ කටයුතු ද සිදු කළ යුතුය.

## පරිශීලන කෘති ( References)

Abayarathna, Y. S. U., & Sandika, A. L. (2019). Knowledge and adoption towards good agricultural practices: a special reference to leafy vegetable cultivation in Kalutara district. *Tropical Agricultural Research and Extension*, 22(3-4).

Ganpat, W., Badrie, N., Walter, S., Roberts, L., Nandlal, J., & Smith, N. (2014). Compliance with Good Agricultural Practices (GAPs) by state-registered and non-registered vegetable farmers in Trinidad, West Indies. *Food Security*, 6(1), 61-69.